

# වසර 2013දී මූලන යුද්ධ තියුණු වීමට නියමිතය

Currency Wars to intensify in 2013

## 2012 දෙසැම්බර් 28

එම්ක්සත් ජනපද මහ බැංකුව මෙම මස මූලදී තමන්ගේ රීතියා “ප්‍රමානාත්මක ලිහිල් කිරීම පෙරට ගෙන යාමට ගනු ලැබූ තීරණය පසුපසින් ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර කැකැරෙන මූදල් යුද්ධය එලමෙනි වසර තුළ දී සැලකිය යුතු ලෙස ගිනියම් කරනු ඇත.

නත මුළු පිරීම යටතේ උකස් අනුග්‍රහ බැඳුම්කර හා භාන්ධාගාර බිල්පත් නොක්වා මිල දී ගැනීම හරහා 2014 අවසානය වන විට ගෙවිරල් මහ බැංකුව එහි මූල්‍ය වත්කම්වල ප්‍රමානය වර්තමාන බොලර් ව්‍යිලියන 2.9 සිට බොලර් ව්‍යිලියන 4 දක්වා වැඩි කරනු ඇත.

මෙම පියවරයන්ගේ ප්‍රතිච්‍රිතය වනු ඇත්තේ එක්සත් ජනපද බොලරය මත තවදුරටත් පහතට තැවැනු පිඩිනයක් යෙදීම සි. මෙය අනිවාර්යයෙන් ම ගමන් කරන්නේ විවෘත මූදල් යුද්ධයක් ඇවිල්වීමට තරජනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොල තුළ තරගකාරීව සිටීමට උත්සාහ ගැනීම සඳහා අනෙකුත් රටවල් ද තම තමන්ගේ මූදල් අවප්‍රමාන කිරීමට පියවර ගනු ලැබේම කරාය.

උද්ධමනය තීර්මානය කිරීමට හා පසුගිය විසි වසරේ සැලකිය යුතු කාලයක් ජ්‍යානය ලුහුබැඳු ආ අර්ථ-ස්ථාවර අවපාතයෙන් ආර්ථිකය පිටතට ගැනීම සඳහා එරට මූදල් ප්‍රතිපත්තියේ “සීමාන්තික” ලිහිල් කිරීමක් අනුයා යුතු යයි ඉල්ලා සිටින ජපන් අගමැති මින්සේෂ් අබේගේ බලයට පත්වීමත් සමග ගැවුමේ සලකුනු මේ වන විටත් පැහැදිලි වෙමින් තිබේ.

ජාතික ආර්ථිකයට තැලුවක් සපයයනු ඇතැයි යන බලාපොරොත්තුව පසෙකින් අබේගේ යෝජනාව පිටුපස ඇති මූලික අනිප්‍රේරණය වන්නේ ජ්‍යාන යෙන් මූදලේ වටිනාකම පහත දැමීමේ අනිලාජය සි. එක්සත් ජනපද බොලරයේ වටිනාකම වැටීමේ ප්‍රතිච්‍රිතයක් වශයෙන් සාපේක්ෂව යෙන් මූදලේ වටිනාකම ඉහළ යාම නිසා ජ්‍යානයේ විශාලත ම සංගතයන්, විශේෂයෙන් ම ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ සංගතයන් පසුගිය කාලපරිච්ඡේදයේ දී සැලකිය යුතු වෙළඳ අවාසි වලට මුහුන දී ඇත.

එක්සත් ජනපදයට හා ජ්‍යානයට අමතරව බ්‍රිතානාය හා යුරෝපීය මහ බැංකු ද දිග්ගැස්සෙන ඇතා හිටිමේ අවධිය තුළ මුවන්ගේ ම වර්ගයක “ප්‍රමානාත්මක ලිහිල් කිරීමක්” අනුගමනය කරයි.

තම වැඩසටහන තීවු කිරීම සඳහා ගෙඩරල් මහ බැංකුව ඉදිරිපත් කරන නිල යුක්ති කරනය වන්නේ එක්සත් ජනපද ආර්ථිකයේ දිග්ගැස්සෙන දුබලතාවය හා ඉහළ විරුකියා ටේට්ටුව සි. එහෙත් මෙය බොහෝකාටම, සැබැ න්‍යාය පත්‍රයට එනම් ආර්ථිකය තුළ දිග්ගැස්සෙන ඇත්තිටිම් අවධිය තුළ ලාභ ස්ථාවර කර ගැනීමට හැකි වන සේ මූල්‍ය වෙළඳපොල තුළ බැංකු හා මූල්‍ය ආයතනයන්හි ජාවාම්වලට ලාභ මූදල් සැපයීම සඳහා වන කඩතුරාවකි.

කෙසේ නමුත්, අනෙකුත් ප්‍රධාන බලවතුන් සියල්ලන් ම මේ මිනින් තමන්ට එල්ල වන බලපැමි කපාහුරීම කෙරෙහි යොමුවීමත් සමග මෙම පියවරයන්ගේ රීතියා පිටාර ගෙන බලපැමි සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකය අස්ථාවර කිරීමට තරජනය කර සි.

මැත ම ගෙවිරල් පියවර නිවේදනය කිරීමට දින කිපයකට පෙර නිවි යෝක් ආර්ථික සංසදයට කළ කතාවක දී විශ්‍රාම යන එංගලන්ත බැංකුවේ අධිපති මර්ටින් කිං වැඩෙන ගෝලිය ආර්ථික ආතතින් වෙත ඇගිල්ල දිග කලේ ය. 2009 අප්‍රේල්වල දී ඒ 20 ලන්ඩන් සමුළුව හා උත්තේජක පියවර ප්‍රකාශ කිරීමේ තීරනයේ සිට දේවල් “පස්සට ගොස්” තිබුන අතර ලෝක ආර්ථිකය තැවත සමබර කරන්නේ කෙසේ ද යන්න මත එකගත්වයක් තිබේ නැතු.

එමෙන් ම ර්ලග වසරේ දී තත්ත්වය වඩාත් නරක විය හැක. “2013 වසර අහියෝගාත්මක වසරක් විය හැකි යයි මම සිතම්. සැබැවින් ම, මෙහිදී රටවල් ගනනාවක් තමන්ගේ තුවමාරු රේට්ටු පහල හෙලිමට උත්සාහ දැරීම අපට දකින්නට ලබෙනු ඇත.” කිං පැවසි ය. “එය කනස්සල්ලට හේතු වෙයි ද? අනෙකුත් රටවල් රේට කාරුණිකව ප්‍රතිච්‍රිත දක්වනු ඇත් ද? සිදුවනු ඇත්තේ කුමක්ද? රටවල් ජාතික අරමුණු කරා යොමුවන ප්‍රතිපත්ති අනුයුම, සාමූහික වශයෙන් ආතතිය වැඩි වීමට හේතුවේ තිබේ.”

මුල්‍ය අර්බුදය මතු පිටට පැමිනීමේ කැලුණුම තුළ 2008 සැප්තැම්බරයේ දී ප්‍රධාන බලවතුන් මූනෑගැසුණු අවස්ථාවේ දී 1930 වැරදි නැවත සිදු නොවනු ඇතැයි හතර අතින් පොරොන්දු විය. එම අවස්ථාවේ දී, ලෝක වෙළඳපොලේ හැකිලීම උග්‍ර කරමින් සැම ප්‍රධාන රටක් ම තම තරගකරුවන්ට එරෙහිව තීරු බදු බාධක දැඩි කරමින් අනෙකා හිගමනට පත්කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම කාලය පිළිබඳ ව මේ වන විට ඉගෙන ගෙන ඇති පාඩම් එහිදී අවධාරණය කරන ලදී. නමුත් ලෝකයේ ප්‍රධාන මහ බැංකුවල මුල්‍ය ප්‍රතිපත්ති තවත් රුපාකාරයකින් මහා අවපාතයේ ගැටුම්වල ප්‍රනර්කරනයක් වීමේ තරජනය ගෙන එයි.

කඩා ආර්ථිකයන්, විශේෂයෙන් ම අපනයන වෙළඳපොල මත රුදුනු ආර්ථිකයන්හි මුදලේ අගය නොක්වා වැඩිවිමෙන් මේ වන විටත් තදින් පහර කැමට ලක්ව සිටිය. පසුගිය දෙවසර තුළ බසිලය, විලි, කොලොම්බියා හා පිරු යන රටවල් සිය මුදල් අගය පහල දැඩීමේ ප්‍රයත්ත්තයන් වෙනුවෙන් බොලර් බේලියන 135ක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා හෙළි කර යි.

මේ මස මුළු තායිලන්තයේ දී ඕස්ට්‍රේලියානු මහ බැංකු අධිපති ග්ලන් ස්විචන්සන්ගේ කතාවක් තුළ සුහද්ව වාක්‍ය ගත කළ නමුත් එල්ල කළ විවේචනයන්හි විෂය වූයේ එක්සත් ජනපද මහ බැංකුව හා අනෙකුත් ප්‍රධාන බැංකු අනුයන ප්‍රතිපත්තිවලින් තමන් වැනි රටවල් මත ඇතිවන බලපැම යි. එහි දී ඔහු “කැලුණිල්ලේ මට්ටම” වර්ධනය වෙමින් පවතින බවට අනතුරු ඇගැනුයේ ය.

“සිය අසම්මත ප්‍රතිපත්ති වලට ප්‍රසාරනාත්මක බලපැමක් තිබුන බව කියා සිටීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව සැලැසි තිබුනි. එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය පෙන්වන ප්‍රකාන්තිමත් වීමේ මන්දගාලීත්වය, පුරුවයෙන් ඇතිවූ බොහෝ ප්‍රකාන්තින්හිදී තිබුනාට වඩා ප්‍රධාන රටවල් ඔවුන්ගේ දුබලකම් පිටරට පැවතීම මත වාරු වී සිටී දී සි

අනෙකුත් රටවල් කළුපනා කරන තැනකට පත්කර ඇති බව මම සැක කරමි.” යනුවෙන් ඔහු පැවසිය. මෙය සාමාන්‍යයෙන් මහ බැංකු කරුවන් යොදන පරිස්සම් සහගත හාඡාව නිල සාධාරණීකරනයන්ට එක එල්ලේ අහියෝග කිරීමේ තැනකට පත් කරයි.

එක්සත් ජනපද බොලරයට දී තිබුනු රන් පිටුබලය ඉවත් කර පැවාන් යුද ධනේශ්වර ප්‍රසාරනයේ ප්‍රධාන පදනම වශයෙන් පැවති 1944 බෙවන් වුඩිස් ගිවිසුම අවසන් කිරීමට ජනාධිපති නික්සන් 1971 ඔක්තෝබරයේ දී ගත් තීරනයෙන් ක්ෂේත්‍ර ඉක්තිත්තේ, එක්සත් ජනපද හාන්ඩාර ලේකම් ජෝන් කොනලි ඔහුගේ යුරෝපීය සහවරයන්ට මෙසේ කියා ඇති බව සුපතල ය; “බොලරය අපේ මුදලයි, එහෙත් එය ඔබේ ගැටුණුව යි.”

වසර 40කට වඩා ගත වුව ද, තවමත් ලෝක ආර්ථිකයේ සංවිත මුදල වශයෙන් පවතින බොලරය අවප්‍රමාන කිරීමට ගෙන ඇති මහ බැංකු තීරනය, බෙවන් වුඩිස් පද්ධතියේ අවසානයට පසු හටගත් ප්‍රතිව්‍යාකයන්ට තොඟු ප්‍රතිව්‍යාක ගෙනඹීමේ තරජනය මතු කරයි.

අද ගෝලිය ආර්ථිකය එදා පැවතියාට වඩා බොහෝ ඒකාග්‍රිත ය. එදා අවම වශයෙන් පැවති හෝ සීමිත ලෙස දරුණු වීමට පටන්ගෙන තිබුනු මුල්‍ය ව්‍යුත්පන්න හා අනෙකුත් සංකීර්ණ මුල්‍ය ආයතන දැන් ගෝලිය මුල්‍ය පද්ධතියේ ප්‍රධාන සරවක හැඩි ගස්වයි.

එක්සත් ජනපද මහ බැංකුවේ හා අනෙකුත් ප්‍රධාන මහ බැංකුවල ප්‍රතිපත්ති නිල වශයෙන් සාධාරණය කරනුයේ ඒවා 2008 මුල්‍ය අර්බුදයේ දිග්ගැස්සෙමින් තිබුනු බලපැමි කපා හැරීම සඳහා අවශ්‍යව තිබු බව කියමිනි. සැබැවින් ම ඒවා ප්‍රමුඛයින් අතර ගැටුම් ගැහුරු කරමින් මුල්‍යමය වශයෙන් වඩාත් විශාල ව්‍යසනයන්ට කොන්දේසි සකස යි.

## නික් බීමිස්

© www.ws.ws.org